



**නිකුත් කළේ** ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

**දිනය** 2022.03.21

**කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරයි**

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය පීඨය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය විසින් ලබා දුන් ජාතික දායකත්වය අගයමින් එහි 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙම කාසිය නිකුත් කිරීම කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී.

කාසියේ මුහුණත	කාසියේ පිටුපස
	
<p>කාසිය මධ්‍යයේ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ලාංඡනය නිරූපණය වේ. ලාංඡනයට ඉහළින් “150” විශාල ඉලක්කමින් ද, ලාංඡනයට පහළින් “1870-2020” කුඩා ඉලක්කමින් ද දිස් වේ. කාසිය පර්ධියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “කොළඹ වෛද්‍ය පීඨය” ලෙස දිස් වේ.</p>	<p>කාසියේ මුහුණත වටිනාකම “20” විශාල ඉලක්කමින් සහ “රුපියල් විස්සයි” යන වචන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින්ද කාසිය මධ්‍යයේද, එයට පහළින් “2020” වර්ෂය ද දිස් වේ. “ශ්‍රී ලංකා” යන වචන දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් කාසියේ ඉහළ දාරයේ පර්ධියේ දිස් වේ.</p>

කාසිය පිළිබඳ විස්තර			
කාසියේ සඳහන් වර්ෂය	2020	ටංකනය කළ කාසි ගණන	500,000
ලෝහය	නිකල් අලෝපිත වානේ	හැඩය	පැති 7 ක් සහිත
කාසි වර්ගය	සංසරණය සඳහා වන සමරු කාසි	දාරය	පැතලි
විෂ්කම්භය	මි.මි. 28	සනකම	මි.මි. 2

මෙහි පළමු සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ගරු අජිත් නිවාඩ් කබිරාල් මැතිතුමා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය වන්දිකා එන්. විජයරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත 2022.03.21 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගන්වන ලදී.



මෙම කාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර දැනට සංසරණයේ පවත්නා අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි සමඟ ගෙවීම් සඳහා භාවිතා කළ හැකිය.

වැඩි විස්තර සඳහා:	දුරකථන අංකය	ෆැක්ස් අංකය
ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව		
ව්‍යවහාර මුදල් අධිකාරී	+94 11 247 7587	+94 11 247 7726
අතිරේක ව්‍යවහාර මුදල් අධිකාරී	+94 11 247 7152	+94 11 247 7701
විද්‍යුත් ලිපිනය	<a href="mailto:currency@cbsl.lk">currency@cbsl.lk</a>	

ව්‍යවහාර මුදල් අධිකාරී  
 ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව  
 ශ්‍රී ලංකා මහ බැංකුව  
 අංක 30, ජනාධිපති මාවත,  
 කොළඹ 1